

විවාහ (සාමාන්‍ය හෝ උඩරට) සහතිකයක් ගැනීමේ සහ නොහොත්
ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය
පොදු අல்லඳු සංස්ථාපිත තිරුමණ ආගමික නිකායාදීන්ගේ
අල්ලඳු පතිවේදකයන්ගේ, භේදානුකූලව, විකේතනය
APPLICATION FOR CERTIFICATE OF MARRIAGE (GENERAL OR KANDYAN)
AND/OR SEARCH OF REGISTERS

ලියාපදිංචි කිරීමේ ආ
පතිතයේ
Registration B
(F 2* S, T. & E.) 02/84
121
කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා පමණි
අලුත්වලට පැමිණීමේදී
මාර්ගගතව
FOR OFFICE USE ONLY

ඉල්ලුම් පත්‍ර අංකය හා දිනය
විකේතනය කළ දිනය
Application No and Date

(විවාහ සිදු වූ ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි)
(To be sent to the Office of the District Registrar of the Divisional Secretary's Division in which the marriage took place)

1. ඉල්ලුම්කරුගේ නම සහ ලිපිනය විකේතනය කළ ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Name of Applicant and Address			
2. ඉල්ලුම්පත්‍රය සාමාන්‍ය විවාහයක් නැතහොත් උඩරට විවාහයක් ගැන ද යන වග විකේතනය කළ ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Whether the application refers to a General or Kandyan marriage		3. අවශ්‍ය පිටපත් ගණන දිනෙන් දින පිටපත් ගණන No. of Copies required	
4. පුරුෂ පක්ෂයේ සම්පූර්ණ නම මනසායුරියේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Full name of male party			
5. ස්ත්‍රී පක්ෂයේ සම්පූර්ණ නම මනසායුරියේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Full name of female party			
6. විවාහ සිදුකරන ලද්දේ ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි If marriage was solemnized by a registrar	(1) ඔහුගේ නම අවුරුදු පැය His name		
	(2) ඔහුගේ ප්‍රධාන කාර්යාලය පිහිටි ස්ථානය අවුරුදු පැය Situation of his principal office		
	(3) ලියාපදිංචි කිරීමේ කොට්ඨාසය පතිතයේ Registration Division		
	(4) විවාහ සිදුකරන ලද ස්ථානය තිරුමණයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Place where solemnized		
7. දේවභෞතික සහනකරු විසින් විවාහ සිදුකරන ලද්දේ නම් දේවස්ථානයේ නම සහ පිහිටි ස්ථානය මතකයට ගන්නා ලද්දේ නම් නම සහ ස්ථානය අවුරුදු පැය If marriage was solemnized by a Clergyman name and situation of Church			
8. විවාහ සිදුකරන ලද ස්ථානය පිහිටි ආදායම් දිස්ත්‍රික්කය තිරුමණයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි District in which marriage was solemnized			
9. විවාහය වූ දිනය (නිශ්චිත දිනය දන්නේ නම්) තිරුමණයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි Date of marriage (if exact date is known)			
10. විවාහය වූ දිනය නොදන්නේ නම් ලේඛන සේවය සූදු කාලසීමාව (සොයා බැලීමේ උපරිම කාල සීමාව වර්ෂ දෙකකට පිටි වේ.) තිරුමණයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි මෙම සේවය සූදු කාලය 2 වසරකට සීමා වේ. If exact date of marriage is not known period of search desired (The maximum period of search is limited to Two years)			

